

පරිසරය

5 ශ්‍රේණිය





12. මිනිස් හැසිරීම

ක්‍රියාකාරකම 8

- සෑම විටම අප නිවෙස් වලින් විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යන බව ඔබ දන්නා කරුණකි. ආහාර අරපිරීමැස්මෙන් පරිහරණය කිරීමට අපටද දායක විය හැක. ආහාර නාස්තිය අවම වීමෙන් බඩගින්නේ පසුවන පිරිසකගේ බඩගින්න නිවීමට උදව් කළ හැක.
- කොරෝනා රෝගය නිසා නිරෝධායනය වී සිටින ඔබේ අසල්වැසියෙකුට වැඩිහිටියන් සමඟ එකතු වී හැකි උපකාරයක් සම්බන්ධ කතාවක් කියන්න. එවන් අවස්ථාවක උදව් විය හැකි ආකාරය පිළිබඳව දෙමාපියන් පිළිබඳව සාකච්ඡා කරන්න.
- පන්තියේ යහළුවකු අසරණ වී සිටිය නම් ඔහුගේ ගරුත්වයට හානි නොවන පරිදි හැකි උදව්වක් කරන්න.

ක්‍රියාකාරකම 9

- පහත සඳහන් අවස්ථා ඉස්මතු කරන සරල සංකේත සහිත පෝස්ටර් නිර්මාණය කරන්න.
 - සිනාසි ආයුබෝවන් කියන සිසුන් දෙදෙනෙක්
 - උදව් උපකාර කරන අවස්ථාවක් සහිත හෘදයාංගම වචන “ස්තූතිය” භාවිතා කරන අවස්ථාවක්.
 - මගෙන් වරදක් වී නම් “සමාවෙන්න” වචන ප්‍රකාශ කරන අවස්ථාවක්.
 - ලස්සන හඳවත් තියෙන අයගේ ප්‍රසන්න මුහුණු දැක්වෙන අවස්ථාවක්.



ක්‍රියාකාරකම 10

- පහත සඳහන් ගිත සොයාගෙන ඒවාට සවන් දෙන්න. ගිත වලින් අදහස් වන දේ ගැන නිවසේ අයට පවසන්න. වැඩිහිටියන් විසින් දරුවන්ට මෙම ගිතවල අර්ථය පැහැදිලි කර දෙන්න .
 - මෙන්මල් පිබිදේවා - සිත් තුළ මෙන් මල් පිබිදේවා
(ගායනය-මොරිස් දහනායක)
 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
(ගායනය-මොහිදින් බෙග්)
 - මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ
(ගායනය-මිල්ටන් පෙරේරා, දමයන්ති ඒකනායක)
- නිරන්තර මෙවැනි අර්ථපූර්ණ ගිත ඇසීමට සලස්වන්න